




**මධ්‍යම පළාත් සභාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව**  
**மத்திய மாகாண சபையின் அரச சேவைகள் ஆணைக்குழு**  
**Public Service Commission of Central Provincial Council**



තැ.පෙ. 114, අංක 244, කටුගස්තොට පාර, මහනුවර  
 த.பெ. இல. 114, இல. 244, கடுகஸ்தொட்டை வீதி, கண்டி  
 P.O. Box 114, No. 244, Katugasthota Road, Kandy.

web site: [www.psc.cp.gov.lk](http://www.psc.cp.gov.lk)

e-mail: [cpcpsc@yahoo.com](mailto:cpcpsc@yahoo.com)

කාර්යාලය காரியாலயம் Office	} 081-2213097	ලේකම් செயலாளர் Secretary	} 081-2213096	සහකාර ලේකම් உதவி செயலாளர் Asst. Secretary	} 081-5631321	ෆැක්ස් பெக்ஸ் Fax	} 081-2213096 081-2213097
මගේ අංකය எனது இல. My No.	CPC/PSC/11/ 6/(2014)	ඔබේ අංකය உமது இல Your No.				දිනය திகதி Date	2014.11.

ලේකම්,  
 මධ්‍යම පළාත් සභාවේ  
 කෘෂිකර්ම වාරිමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍යාංශය,  
 අංක 1060, ගැටලේ, පේරාදෙණිය.

පළාත් අධ්‍යක්ෂ,  
 පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,  
 ගැටලේ, පේරාදෙණිය.

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මධ්‍යම පළාත් තාක්ෂණ සේවාවේ සත්ව සංවර්ධන උපදේශක සේවයේ

II පන්තියේ ‘ආ’ ඛණ්ඩයේ සිට II පන්තියේ ‘අ’ ඛණ්ඩයට උසස් කිරීම සඳහා වන

පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය - 2014

සහ

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මධ්‍යම පළාත් තාක්ෂණ සේවාවේ සත්ව සංවර්ධන උපදේශක සේවයේ

II පන්තියේ ‘අ’ ඛණ්ඩයේ සිට I පන්තියට උසස් කිරීම සඳහා වන

දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය - 2014

උක්ත ලිඛිත පරීක්ෂණ සඳහා මෙයින් අයැදුම්පත් කැඳවනු ලැබේ. මෙම පරීක්ෂණයන් අනෙකුත් පළාත් සභා සමඟ සමගාමීව 2014.12.13 සහ 2014.12.14 යන දිනයන්හි පැවැත්වීමට සැලසුම් කර ඇත. (විභාග කාලසටහන ඇමුණුම 01හි දැක්වේ.) එබැවින් මේ සමඟ අමුණා ඇති ආකෘති පත්‍රයට අනුව සකස්කරන ලද අයැදුම්පත්‍ර “ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව - මධ්‍යම පළාත, අංක 244, කටුගස්තොට පාර, මහනුවර” යන ලිපිනයට **2014.12.05** වන දින හෝ ඊට පෙර ලැබෙන සේ එවිය යුතුය.

02. මෙම විභාගය සඳහා ප්‍රථම වතාවට අයැදුම් කරන අයැදුම්කරුවන් සඳහා විභාග ගාස්තුවලින් නිදහස් වන අතර ඉන් පසු අයැදුම්කරන සෑම අවස්ථාවකදීම එක් විෂයයක් සඳහා රු. 300/= ක මුදලක් ද, විෂයන් දෙකම සඳහා රු. 400/= ක මුදලක් ද ගෙවිය යුතුය. විභාග ගාස්තු මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්ගේ **20.03.02.13** ආදායම් ශීර්ෂයට බැර වනසේ තමා පදිංචි හෝ රාජකාරි සේවා ස්ථානය පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගෙවා ලබාගන්නා ලද මුදල් කුවිතාන්සිය නොගැලවෙන සේ තම අයැදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ අලවා එවිය යුතුය.

03. මෙම පරීක්ෂණයන්ට අදාළ විෂය නිර්දේශයන් ඇමුණුම 02 යටතේද, ආදර්ශ අයැදුම්පත්‍රය ඇමුණුම 03 යටතේද දක්වා ඇත. (ආදර්ශ අයැදුම්පත්‍රය, විෂය නිර්දේශය හා මෙම දැන්වීම මෙම කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන [www.psc.cp.gov.lk](http://www.psc.cp.gov.lk) ඔස්සේ ද භාගත කරගත හැක.)

04. ඒ අනුව ඔබ දෙපාර්තමේන්තුවේ සේවය කරන උකත් විභාගයන් සඳහා පෙනී සිටිය යුතු නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඔබගේ නිර්දේශය සහිතව ඉහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

ආර්.එම්.එන්. රත්නායක,  
ලේකම්,  
රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
මධ්‍යම පළාත.

පිටපත් :-

1. ප්‍රධාන ලේකම්, මධ්‍යම පළාත. - දැ. ගැ. ස
2. මධ්‍යම පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් - විභාග ගාස්තු අදාළ ප්‍රමාණයන් භාරගෙන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්ගේ 20.03.02.13 ආදායම් ශීර්ෂයට බැර කිරීම සඳහා.

ඇමුණුම 01

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සත්ත්ව සංවර්ධන උපදේශක තනතුරේ II පන්තියේ “අ” ඛණ්ඩයේ සිට II පන්තියේ “අ” ඛණ්ඩයට උසස් කිරීම සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය

2014.12.13

පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය සඳහා කාල සටහන

දිනය	විෂය	වේලාව
2014.12.13	පරිපාලනය, දෙපාර්තමේන්තු රෙගුලාසි, අණ පනත්	පෙ.ව. 9.00 සිට ම. 12.00
2014.12.13	සත්ත්ව පාලනය හා සංවර්ධනය	ප.ව. 1.00 සිට ප.ව. 4.00

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සත්ත්ව සංවර්ධන උපදේශක තනතුරේ II පන්තියේ “අ” ඛණ්ඩයේ සිට II පන්තියේ “පළමු” පන්තියට උසස් කිරීම සඳහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය

2014.12.14

දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය සඳහා කාල සටහන

දිනය	විෂය	වේලාව
2014.12.14	ප්‍රශ්න පත්‍රය I	පෙ.ව. 9.00 සිට ම. 12.00
2014.12.14	ප්‍රශ්න පත්‍රය II	ප.ව. 1.00 සිට ප.ව. 4.00

(ඇමුණුම 02)

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මධ්‍යම පළාත් තාක්ෂණ සේවාවේ සත්ව සංවර්ධන උපදේශක සේවයේ  
II පන්තියේ 'ආ' ඛණ්ඩයේ සිට II පන්තියේ 'අ' ඛණ්ඩයට උසස් කිරීම සඳහා වන  
පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය - 2014

විෂය නිර්දේශය

මෙම විභාගය ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විතවේ. එක් ප්‍රශ්න පත්‍රයකට උපරිම ලකුණු 100 වන අතර එක් එක් විෂයකින් සාමාර්ථය ලැබීම සඳහා අවම වශයෙන් ලකුණු 40% ක් ලබාගත යුතුය.

**01. පරිපාලන රෙගුලාසි හා දෙපාර්තමේන්තු අණ පණත් (කාලය පැය - 03)**

I කොටස

1. බඩු වට්ටෝරු ලේඛන නඩත්තුව, ඵලදා ලේඛන නඩත්තුව, තොග පොත් නඩත්තුව හා වෙනත් ලේඛන නඩත්තුව
2. පොතෙන් කපා හැරීමේ ක්‍රියා පිළිවෙල
3. ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් දෙපාර්තමේන්තු ව්‍යුහය, පරිපාලනය හා ක්‍රියාකාරිත්වය

II කොටස

1. ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් විවිධ සත්ව පාලන සංවර්ධන ව්‍යාපෘතීන්
2. සත්ව රෝග හා සත්ව පාලන සංවර්ධන ව්‍යාපෘතීන්.
3. සත්ව පාලනයට අදාළ යෙදවුම් සැපයීම, අලෙවිය පිළිබඳ කටයුතු, ක්‍රියාකාරිත්වය හා සංවිධානය
4. සත්ව පාලකයින්ගේ සංවිධානවල ක්‍රියාකාරිත්වයට ගොවීන් හා ගොවි සමිති සමඟ කටයුතු කිරීම, මහජන සම්බන්ධතාවය

**02. සත්ව පාලනය හා සංවර්ධනය (කාලය පැය - 03)**

ගොවිපල සැලසුම්කරණය, ලාභාලාභ ගණනය, ආර්ථික විශ්ලේෂණය, විවිධ සත්ව පාලන ක්‍රම, එක් එක් කලාප සඳහා ඒවාගේ යෝග්‍යතාවය, සත්ව පාලන ව්‍යාපෘතියට භාවිතා කළයුතු විවිධ ක්‍රම

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මධ්‍යම පළාත් තාක්ෂණ සේවාවේ සත්ව සංවර්ධන උපදේශක සේවයේ  
II පන්තියේ 'අ' බණ්ඩරයේ සිට I පන්තියට උසස් කිරීම සඳහා වන  
දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය - 2014

**විෂය නිර්දේශය**

මෙම විභාගය ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විතවේ. එක් ප්‍රශ්න පත්‍රයකට උපරිම ලකුණු 100 වන අතර එක් එක් විෂයකින් සාමාර්ථය ලැබීම සඳහා අවම වශයෙන් ලකුණු 40% ක් ලබාගත යුතුය.

**01. පළමු ප්‍රශ්න පත්‍රය (කාලය පැය - 03)**

1. සත්ව පාලනය හා ගොවිපලේ කළමනාකරණය
2. විවිධ සත්ව පාලන ක්‍රම, ගොවිපලේ ක්‍රම, ඒවායේ පිහිටීම හා විසිරීම
3. සත්ව පාලනය සඳහා වන සම්පත්
4. එක් එක් කලාප වල ලක්ෂණ ඒ ඒ කලාප සඳහා නිර්දේශිත සතුන් කළමනාකරණ ක්‍රම, නවීන සත්ව පාලන ක්‍රම
5. සුළු පරිමාණ සත්ව පාලන ව්‍යාපෘතීන් සැලසුම්කරණය, ඇගයීම, ශක්‍යතා අධ්‍යයනය, ලාභාලාභ ගණනය, නිෂ්පාදන වියදම් ගණනය, ආර්ථික ප්‍රතිලාභ ගණනය
6. සත්ව ගොවිපලවලේ සැලසුම්කරණය, පිරිස් පාලනය, සම්පත් කළමනාකරණය, සත්ව පාලන හා පරිසර සංරක්ෂණය
7. පාරිසරික අවශ්‍යතා

**02. දෙවන ප්‍රශ්න පත්‍රය (කාලය පැය - 03)**

1. සත්ව පාලන සංවර්ධනය
2. දෙපාර්තමේන්තු අභිමතාර්ථ, අරමුණු වැඩසටහන්.
3. සත්ව පාලන කටයුතු වලට අදාළ සංඛ්‍යා ලේඛන, තොරතුරු, දත්ත, ජාතික හා පළාත් වල සංඛ්‍යා ලේඛන, තොරතුරු හා දත්ත
4. සත්ව නිෂ්පාදන පාරිභෝජන ප්‍රමාණයන්, ආනයන හා අපනයනයන්.
5. සත්ව පාලන ව්‍යාපෘති හා වැඩසටහන්.